

කොටස් විකුණා දැමීම නව අර්බුදයක සලකුනකි

Share selloff points to new crisis

2013 ජූනි 25

වෙශ්‍යා ආසියානු වෙළඳපාලවල මූලික පසුබැංච් නව ලැබුණු ගෝලිය මූල්‍ය වෙළඳපාලවල අලුත්ත්වී කළබැංච් සලකුනු කරන කාරනය නම්, 2008 උනුවී යාමෙන් හටගත් කිසිදු ගැටුවක් ජයගෙන තොම්ති බවයි. රෝට් විපරිතව නවතම පිනුම් ගැසීම, අලුත් අර්බුදයක් ලැගාවෙමින් ඇති බවට තොටරදින සලකුනකි. එය දිගැහැරෙන්නේ, පසුගිය වසර පහ තුළ මහ බැංකු විසින් අනුගමනය කරන ලද එම පිළිවෙත් වලින් ම ය.

කොටස් විකිනීමේ ආරම්භක ගිනිපූලිගුව බවට පත් වූයේ, එක්සත් ජනපදයේ ආර්ථික තත්ත්වයෙහි දියුණුවක් ඇතිවුවහොත්, සිය “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ප්‍රතිපත්තිය යටතේ සිදුකරන බැඳුම්කරයන් මිලට ගැනීම, ඉවත් කරනු ඇති බවට ගෙවිරල් මහ බැංකුවේ සහායති බෙන් බරනාන්කේ විසින් කළ ප්‍රකාශයයි. රෝට් පලඩු වෙළඳපාලවල කුලජ්සු සහගත ප්‍රතිචාරය, මූල්‍ය බලධාරීන් විසින් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම නිසා විනය තුළ නය මිරිකීමක් පිළිබඳව ඇතිවූ හිතිය නිසා, උග් විය.

QE3 යන ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ තුන්වන වටය නිවේදනය කළේ පසුගිය සැපැත්තුම්බරයේදීය. ඒ අනුව මහ බැංකුව මාසයකට බොලර් බිලියන 85ක විටනාමකින් යුත් හාන්ඩාගාර බිල්පත් හා උකස්කරයන්ගේ පිටුබලය සහිත සුරුකුම් මිලට ගෙන තිබෙන අතර, බැංකුවේ ගෝලි පත්‍රය වසරකට ව්‍යුහයක අනුපාතයකින් ප්‍රසාරනය විය.

පසුගිය 19 දා පැවති මාධ්‍ය හමුවේදී බරනාන්කේ මූල්‍ය වෙළඳපාලවලට යැං යැලින් සහනික වූයේ, බැංකුව වේග පැඩිලය මත සිය කකුල මධ්‍යක් බුරුල් කිරීමක් මිස මූල්‍ය පිළිවෙත දැඩි කිරීමක් තොකරන බවටය. ආර්ථිකයේ තත්ත්වය තරක අතට හැරුණෙන්, මූල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කිරීම පවා සිදුකරන බව ඔහු පැවසිය.

එහෙන් මහ බැංකුව විසින් තොකඩාව එන්නත් කළ අතිශයින්ම ලාභ ද්‍රව්‍යීකාර මත මූල්‍ය ප්‍රාග්ධනය කෙතරම් දුරට යුතුන් ද යත්, අනාගත අරමුදල් ප්‍රවාහයේ කැපීමක් පිළිබඳ සුළු හෝ ඇගැවීමක් වෙළඳපාලවල් තුළ ක්ෂේත්‍රීක අඩ්ස්සියක් ඇති කළේය. බැඳුම්කර ප්‍රතිචාර හෙවත් පොලී අනුපාත ඉහළ ගොස් බැඳුම්කර මිල පහත වැටුනි. වෝල් වීදියේ බව ජෝන්ස් දරුණකය පහත වැටුනි. බරනාන්කේගේ මාධ්‍ය හමුවෙන් ක්ෂේත්‍රීක ඉක්තිත්තෙහි ඒකක 200ක් අහිමි

විය. පසු දිනයේදී ඒකක 350ක් සේදී ගිය අතර ඊට පසු දිනයේ යාන්තමින් හරිබර ගැසුනි.

විකිනීම ලෙයක ප්‍රරා ප්‍රධාන බලපෑමක් ඇති කළේය. විශේෂයෙන්ම බොලරයට සාපේක්ෂව මුදලේ අයය ඉහළ නගිමින් පැවති රීතියා නැඟී එන වෙළඳපාලවල් සැලකිය යුතු අලාභ අත්වේදිය. පසුගිය සතියේදී තුර්කි ලිරාව හා ඉන්දියානු රුපියල වාර්තාගත පහත ඉමකට ඇද වැටුනි.

ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙන් පිටතට ගෙන මුදල් ප්‍රවාහය මත තින්වට වඩා රඳා පවතින මෙම බොහෝ රටවල නය අරමුදල් වලින් විශාල ලෙස මුදල් ඉවත්කර ගැනීමක්, අරමුදල් කළමනාකරුවන් විසින් වාර්තා කරන්වන යෙදුනි. එසේම මුදල් ප්‍රවාහය ආපසු හැරීමින් බරපතල ආර්ථික ගැටුලු ඇති කිරීමේ හැකියාව ගැන අදහස් පල විය. ප්‍රාග්ධන ගිනුමේ හිගයන්ට මුහුනපා සිම් නිසා තුර්කිය හා ඉන්දියාව යන දෙරටම මෙහි ගොදුරු බවට පත් වීමේ හැකියාව පෙන්නුම් කළේය.

එහෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුනපා ඇති මෙම ක්‍රාපයන්, ගෝලිය දහෙළුවර ආර්ථිකයේ හදවෙතහිම පවතනා ගැමුරුවන අර්බුදයෙහි කැපී පෙනෙන පිළිබුව පමනි.

ගෝලිය මූල්‍ය අර්බුදය ප්‍රපුරා ගිය 2008 වසරේ පටන් ලෙයක ප්‍රරා මහ බැංකු එක්සත් ජනපද ගෙවිරල් මහ බැංකුවේ මුලිකත්වය යටතේ, ගනන් බලා ඇති පරිදි අවම වශයෙන් බොලර් ව්‍යුහයන 10ක් මූල්‍ය වෙළඳපාලවලට නිකුත්කාව තිබේ. ආධාර කිරීම් ආරම්භයේදී ඇප දීමේ රුපාකාරය ගත්තේය. දැන් අරමුදල් සැපයෙන්නේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම රුපයෙනි. ඒ යටතේ මහ බැංකු විසින් බැඳුම්කර මිලට ගැනීම හරහා බැංකු හා මූල්‍ය ආයතනවලට ඉතා අඩු පොලියට බිලියන සිය ගනන් අරමුදල් සම්පාදනය කෙරේ.

මෙම පිළිවෙත නිල වශයෙන් යුත්ති සහගත කෙරෙන්නේ බැඳුම්කර මිලට ගනීමින් වැඩිම ආරක්ෂා සහිත මූල්‍ය වත්කම්වල ප්‍රතිචාර ප්‍රවාහය පහත හෙලීම මගින් අවසානයේදී ආයෝජකයින් දැඩි අවදානම් දැරීම කර මෙහෙයවනු ඇති බව කියමිනි. එයට සමස්ත ආර්ථිකය තුලට මුදල් යෙද්වීම ද ඇතුළත්ය.

එහෙත් එසේ සිදුව ඇත්තේ නැත. ඒ වෙනුවට ප්‍රමානාත්මක ලිභිල් කිරීම්, පෙර නොවූ විරු සම්පේශ්පේන් ක්‍රියාවලියක් පනගත්වා ඇත. එය තුබුදෙන්නේ කොටස් වෙළඳපොලවල් තියුණු ලෙස ඉහළ නගිදි සමස්ත ආර්ථිකය එක්කෝ ඉතා මත්දාගාමී වර්ධනයක් නැත්තම එකතුන පල්වෙන හෝ හැකිලෙන තත්ත්‍යකට ඇද දැමීමට ය.

අලුත්ම විකුනාදැමීම් වලට පෙර පවා නව අදියරක මූල්‍ය කැලැඹීමක් ආරම්භවී තිබුණු බව පැහැදිලිය. බරනාන්කේගේ මැයි 22 අද ප්‍රකාශනයන් හමුවේ වර්ධනය වන අස්ථ්‍රාවරත්වයක සලකුණු දක්නට ලැබේ. ගෙවරල් මහ බැංකුව ප්‍රමානාත්මක ලිභිල් කිරීමට සීමාවන් පැනවිය හැකි බව එහිදී සඳහන් කිරීමත් සමග බැඳුම්කර මිල ගනන් පහත වැශීම හා එහි ප්‍රතිපල වශයෙන් පොලී අනුපාතික ඉහළ යාම පිළිබඳ හිතියක් පැනිර ගියේය.

මේ මාසය මූල ව්‍යිතාන්‍ය මත්තීන් කන්ඩායමක් අමතමින් එංගලන්ත මහ බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ අධ්‍යක්ෂ ඇත්තේ හැඳුවේත්, නව අරුමුදයක ගක්කතාව පෙන්වා දුන්නේය. “අපි පැහැදිලි කර ගනිමු. අප හිතාමතාම ආන්ත්‍රික ඉතිහාසයේ විශාලතම බැඳුම්කර බුඩුල ප්‍රපුරවා හැර ඇත්තේමු.” මූල්‍ය පද්ධතියට විශාලම අවදානම වන්නේ “අකුමික පසුබැම” ය. එනම්, බැඳුම්කර වෙළඳපොලේ වේගවත් වැශීයයි.

වත්මන් ධනපති ආර්ථික පර්යායේ ආන්තික බංකොලොත්කම මීටත් වඩා පැහැදිලි ලෙස පිළිගන්නා අවස්ථාවක් තවත් තිබිය නොහැකිය.

ලෝකය පුරා පාලක පන්තීන් වෙනුවෙන් ආන්ත්‍රික හා මූල්‍ය බලධාරීන් විසින් බලගැනීම් එම පිළිවෙත්ම, 2008 උතුවේ යාමෙන් දැනුමත් ඇතිව තිබෙන සමාජ හා ආර්ථික විනාශය මතට තවත් ආර්ථික ව්‍යුහයක් පැවෙන කොන්දේසි නිර්මානය කර තිබේ.

කැලැඹීම්වල නව වය මතුව ඇති රුපය ඇගැවුම් කරන්නේ, ධන්ත්වර ලාභ පද්ධතියේ හදවෙතහිම ඇති රෝගය තුළ නව අරුමුදය ද උපත ලබා ඇති බවයි.

බරනාන්කේ ප්‍රකාශ කළ පරිදි QE3 වැඩසටහන අවලංගු කෙරෙන්නේ, සමස්ත ආර්ථිකයේ ප්‍රකාශනයක් ඇතිවන්නේ නම් පමණකි. එහෙත් මෙම අදහස කෙරෙහි වෙළඳපොලවල් දැක්වූ ප්‍රතිචාරය ඇගැවුම් කරන්නේ, එසේ අවලංගු කිරීම සැබුවින්ම ක්‍රියාවට නැගුවහොත්, පූර්න පර්මානයේ බැඳුවැටීමක් සිදුවනු ඇති බවය. වෙනත් වචන වලින් කිවහොත්, කළකදි “සාමාන්‍ය” තත්ත්‍ය ලෙස සලකන ලද කොන්දේසි යටතේ මූල්‍ය වෙළඳපොලවලට තවදුරටත් පැවතිය නොහැකිවන බවයි.

මෙය වනාහි, ධන්ත්වර නිෂ්පාදන ක්‍රියාවලිය තුළම ගැඹුරු බැඳු විසින්මක ප්‍රකාශනයයි. ර්නියා “සාමාන්‍ය” තත්ත්‍ය

තුළ, නිෂ්පාදන මාධ්‍යයන් හි මූදල් ආයෝජනය කරමින් ලාභයක් නිර්මානය කරන පරිදි විකිනීම සඳහා හාන්ඩ් නිපදවීමට ගුමය කුලියට ගනු ලබයි. අවම වශයෙන් මෙම ලාභයෙන් කොටසක්වත් ඉන්පසුව තව තවත් ආයෝජන සඳහා යොදාගනු ලබයි. ඒමගින් තව තවත් නිෂ්පාදනය හා ආර්ථික වර්ධනය ඇති කරයි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය බැඳුවැටී ඇත. ලාභ සම්ව්‍යයකරනය සිදුවන නමුත් ඒ, සමස්තයක් ලෙස ආර්ථිකයේ ප්‍රසාරනය වීමේ ප්‍රතිපල වශයෙන් නොවේ. රට විපරීත ලෙස එය සිදුවන්නේ, එක්සත් ජනපද මෝටර් රථ ක්‍රමාන්තයේදී මෙන්, පිරිවැය හා වැටුප් කුපිමෙනි. නොඟේ නම්, තරගකරුවන් වෙළඳපොලෙන් පලවා හිරින නව තාක්ෂණය වර්ධනය කිරීමෙනි.

ආර්ථික පල්වීමේ හා හැකිලෙන වෙළඳපොලවල අපරාය නම්, ලාභ ප්‍රතිඵායෝජනයට නොයෙද්වන බවත්, එක්සත් ජනපද ආර්ථිකය තුළ පමනක් බොලුර ට්‍රිලියන දෙකකටත් වැඩි යයි ගනන් බලා තිබෙන, ව්‍යාපාරයන්හි ගිහුම් පොත්වල දැවැන්ත ගේෂයන් ලෙස ගොඩැසෙන මූදල්, මූල්‍ය වෙළඳපොලවල සම්පේශ්පේන් මෙහෙයුම් සඳහා යොදාගැනෙන බවයි.

ප්‍රමානාත්මක ලිභිල් කිරීම කපාහැරීමේ හැකියාව කෙරෙහි පලුවූ ප්‍රවන්ඩ ප්‍රතික්‍රියාව පෙන්නුම් කරන්නේ, ධනපති ආර්ථිකය ආර්ථික පරුපුවකමේ මෙම ආකෘතිය මත කෙතරම් දුරකට රැඳු පවත්නේ ද යන්නයි.

ගෝලීය ධනපති ආර්ථිකයේ ර් ලග වටයේ බැඳුවැටීම කුමන රුපය ගනු ඇත් ද යන්න සත්තකින්ම කළුත්බා කිව නොහැකිය. එහෙත් වෙළඳපොල පිහුම් ගැසීමේ කුරිරු තරකය බෙහෙවින් ඇස් අරවන සුළුය.

කළකදි ආර්ථික තත්ත්වයේ “සාමාන්‍යය” ලෙස සලකන ලද තත්ත්වය කරා සුළුවශයෙන් හෝ ආපසු යාමක් පිළිබඳ අදහසම කෙරෙහි පලුවූ තැතිගත් ප්‍රතිචාරය, කම්කරු පන්තිය හා මහජනතාව තවදුරටත් දුෂ්පත්කමට ඇද වැටීම මත මූල්‍ය වෙළඳපොලවල සෞඛ්‍ය තත්ත්වය රඳාපවතින්නේය යන කාරනය ඉස්මතු කෙරේ.

වැඩිකරන ජනතාව මේ තත්ත්වය සැලකිල්ලට ගතිමින් රට අනුකූලව ක්‍රියාකල යුතුය. තමන්ට එරෙහි වඩා වඩාත් ගැඹුරු කෙරෙන ප්‍රහාර කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය ලෙස, ලෝක ආර්ථිකය සමාජවාදී පදනම් මත ප්‍රතිසංවිධානය කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය වන තමන්ගේ අතට බලය අල්ලා ගන්නා දේශපාලන අරගලයක් වර්ධනය කළ යුතුය.

නික් බිමිස්